

නමෝ බුද්ධය



දාන අට වෙත බෙකීම

ආරම්භය: 2001-07-05

ලි. ඩී. වි. 2557

මාසික ධර්ම සංග්‍රහය අංක: 162

2013 දෙසැම්බර් 16

උදුවාස කළුපය

සැහැයුම - සිතුව දෙන මැදුම් මග ...

ගොමෝපාලි මහා නිකායේ අස්ථිර පාර්ශවයේ මහානායක
අතිපූජ්‍ය පාලිපාන ඉ වන්දුහන්ද මහ නාහිම්පාණුන් විසිනි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස //

"විතෙනේ ගික්ච්චවේ උහා අන්තේ අනුපත්ම්ම මජ්ඛයිමා පරිප්‍රා
තරාගතෙන අතිශම්බුද්ධා ජක්ච්චකරණී, කුදානුකරණී, උපසමාය,
අගිඹ්ඛාය, සම්බෝධාය, නිබ්ඩ්භාය සංවත්ති"

පිළ්බඳ්ති,

අන්තගාමීත්වයට නොපැමිණිය වූ තරාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිප්‍රාවිච්චිත් සේක. විය ප්‍රජා වක්ෂුසය විසුද්ධ විමත්, තුවනුකරණ පහළ වීමත්, කෙලෙස් ලාභය පිණිසත්, සත්‍ය ප්‍රතිශ්ඨාපනය පිණිසත්, හැම දෙනාගේම අවබෝධය පිණිසත්, සඳාකාරීක සැහැයුම පිණිසත් හේතු වන්නේය.

මේ සහාතන ධර්මනාවය තෙළව හෙළි කළ තරාගතයාණුන් වහන්සේ මානව වර්ගයා තුළ ඇති කලේ අති ශේෂී මානසික විපර්යාසයයි. වීම විපර්යාසයයෙන් උදෑගත වූ ආලේකය ලොව ප්‍රරා විනිදි දසත පැතිරි මිනිස් වර්ගයා තුළ පමණක් නොව තිරිසන් ගත සත්ත්වයා අතර පවා මානසික සැහැල්ල බවක් උදා කළේය. ඒ උදාර 'වූ සංතුෂ්ධිය සත්ත්වයා තුළ ඇති වුයේ අද වැනි වෙසක් පසලුයේවක් පොන් දිනක දිය.

ලොව වෙසෙන සත්ත්වයින් අතර මිනිසාව ලැබිය හැකි උත්තරිතර පදන්විය බිඳ පදන්වියයි. ඒ උතුම් පදන්විය කරා ප්‍රාග්ධන වෙන් තරාගත බුදු පියාණන්

වහන්සේ සාරාජංඛය කළුප ලක්ෂයක් මුළුල්ලේ බුද්ධිකාරක ධර්මයන් පුරා සසර ගමනේ නැවැත්ම සිදුවන අවසන් අත්බවය මෙයයි.

“අයංමන්ති භත්තීදුන් පුනර්ඩිගවා” තියා උදන් අනමින් මව කුයින් දින විම සිදුවීමයේ අනතුරුව 29 වසක් මුළුල්ලේ පිටිත අත්දැකීමේන් කාමනෝයි පිටිතයෙහා ඇති තිස්සාර බව තවදුරටත් තේරුම් ගෙන තම ඒකායන අපේක්ෂාව වූ සඳා සැනැසිම කරා පැන එමේ අවශ්‍යත් තිනි සැප තැර දමා අභිජ්‍යාත්මකාතාය කොට සය වසක මහා පරියේෂණයකින් පසු මොවිතරා බුද්ධිත්වය සාක්ෂාත් තර ගත්සේය් “අනෙකා පාති යෙකාරං” යනුවෙන් තමන් වහන්සේ ඉඩු උඩර ජයග්‍රහණය පිළිබඳ උදන් අනමින් සසර දක් විදුමින් ගමන් තරන සත්වයා තමන් වහන්සේ මෙන් ඔවුන් එ දුකින් මුදවාලීම් අවශ්‍යත් 45 වසරක කාඥ පරිවිශේදයක් මුදුල්ලේ සැඳහම් ආලේකය පතුරුවා හරිමින් සත්ත්වයා පුදිත මුදිත කොට අනුපදිසේය තිරිවාතා බාහුවෙන් මහා පරිනිර්වාතායට පත් වුයේ අද වැඩි වෙසක් පොහො දීකඟ දීය. මොවට ආලේකය ගෙන දුන් මේ උදුම් දෙනයේ ලංකාවාසී සකම ජනතාවගේ හඳුවෙන් තුළ සාමය සම්ගිය සනෙක්දරත්වය ඇතිවේවා යනු මගේ පැනුමයි.

මොව තුළ සාමය සහෝදරත්වය ඇති තරවනු වස් ඒ ඒ රටවල තිනි විශාරදයින් හා රාජ්‍ය පාලකයින් විසින් කළින් කළට සම්මත කරගනු ලැබූ තිනි රිති හා ව්‍යසන්යා බොහෝ ඇත. එහෙත් එවා නොබෝ කළින් බල රහිත එ යයි. මෙයට හේතුව අන් කිසිවක් නොව ඒ සියල්ලෙහි පරමාර්ථ හා පදනම ආත්මාර්ථකාම්ත්වයයි. යම් අවස්ථාවක විම පරමාර්ථ බැඳ වැවෙන ලක්ෂු පහළ වෙත්ම සියලු සම්මුතින් ද බැඳ වැවෙයි. මිනිසාගේ මෙම මානසික තත්ත්වය බුදු දහම මැනවීන් වටහාගෙන තිබේ. විම දුර්වලතාව දුරකෙර ගැනීමට අදාළ අගනා උපදෙස් යෙක් බුදු දහම අපට ඉදිරිපත් කරයි.

මිනිස් එරිගයා අතර පවත්නා පාති, ආගම්, පහ්ති වැනි අනව්‍ය හේදයන් ඉක්මවා යන විශ්ව ව්‍යාප්ත මෙම්තු (අවිජිංසා) සංක්ල්පය ඒ අතර මුලිකත්වයන් දුරයි. සත්‍ය වශයෙන්ම බුදු දහම මොක්කිතත්වය ද ඉක්මවා යන ලෝක සාම පණිවුඩියයි. ලෝකයේ පැවැත්ම ද සුරක්ෂිත තාවය ද ප්‍රගතිය ද වියින් තහවුරු කෙරේ. මෙම්තු, කරුණා, මුදිතා, උපේක්ෂා, ක්ෂාත්ති, පුනර්තා, සමපිටිතා, අප්පිවිපිතා ආදි මොද්දේ උපදෙශයන් යටා පරිදි අවබෝධ කරගෙන පිටිත හැඩිගස්වා ගන්නේ නම් අද අප අත්දකින කනගාඩුඩායක සමාජ පරිසරය වහා වෙනස් වනු ඇති.

ආදරුකාවන් සමාජ පරිසරයක් බිජි කර ගැනීම අපගේ අවංක පැනුම නම් අප කළ යුත්තේ මුළුන් ම හරි දැක්මක් (සම්ම දැවිදි) නොහොත් හරි සංක්ල්පනා

(සම්මා සංකීර්ණ) ඇති කර ගැනීමයි. මතා අවබෝධයකින් පටන් ගත යුතු විම බුද්ධි විකාශන මාර්ගය ගෙවත් ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාවයි. අංග අවකින් යුත්ත මෙම මාර්ගය සිලුයෙන් හා සාමාධියෙන් පෝෂණය වන්නයි. විමකින් ලේඛය හා සහ්ත්වය පිළිබඳ යථාවබෝධය ගෙවත් විනිවිද දක්නා නූත්‍රු (විද්‍රෝශනා ප්‍රයුෂා) පහළ වෙයි. මිනිසේකු සමාජ සුන සිද්ධියට යොමු කරවන උත්තර්තර පදනියට පවා (බුද්ධත්වයට) පත් තිරිමට මෙම ප්‍රතිපදාව සමන් වෙයි. එබදු අයෙකුගෙන් ලේඛනාත විද, සමාජ විරෝධ ත්‍රියාචි සිදු විය නොහැකිය. විබැඳීම් පරානුකම්පිත සමාජ සුබසාධනයක් පහත මිනිසුන් විසිනුද වම මාර්ගය පිළිපැදිම ඇප කැප විය යුතුය. ජීවිතය පිළිබඳ හර් අවබෝධයකින් යුත්ත වහ්සේ නම් අප අපගේ විනාශය ප්‍රාගා කර නොගතිමු. යම් තිසි දිනක ආත්මාර්ථයෙන් නොර අපක්ෂපාති තිගමනවලට විළැඳීන්නේ නම් විශ්ව සහයෝගය සමකිය එදින තහවුරු වනු ඇත. සමස්ත මානව වර්ගයාගේ පමණක් නොව සක්‍රාන්ත සහ්වයාගේම ඉඩ්ටාර්ට සිද්ධිය සලසන මෙම ප්‍රතිපදාව ලේඛයේ පළමුවෙනි වරට හෙළි කරදෙනු ලැබුවේ ගොතම බුදුරජාණන් වහන්සේ විසිනි.

පුද්ධියේ අනෙකුත්තේ ධලීමේදු වත්තුව් උගාදී යාන් උගාදී, විජ්‍ය උගාදී, පස්ස්කූ උගාදී අභ්‍යුත්තේ උගාදී

මෙම ප්‍රතිපදාව ඔස්සේ ප්‍රථම වරට නුවනු විඳුයා ආගේකය පහළ වූ බව විම උදාන පායෝන් පැහැදිලි කෙටි. උන්වහන්සේ විවැහි අභිජ ප්‍රකාශයක් කළේ අනුමාත්‍ය කුදානුයෙන් තොටි ප්‍රතිසංශෝධනයේ අනුමත් කුදානුයෙනි. උත්තරීතර බුද්ධ පද්ධිය ලබා දෙන මෙම මාරුගයෙන් රොකින දිවිය සාරීරක සර දීම යනු අරුමයක් තොටිවයි.

මධ්‍යම ප්‍රතිපදාලේ විශේෂ කාර්යය වන්නේ සීමාන්තිකවාද ප්‍රතික්ෂේප කිරීමයි. කවර කෙනෙකු හෝ කවර රටක් හෝ ප්‍රමාණය හෙවත් සීමාව ඉක්මවා කටයුතු කටයුතු කරන්නට ගියෙනාය් මිණුගේ හෝ විශි විනාශය අත ලැය.

අප අධිකව ආහාර ගතහොත් කුමක් වේදැයි සිතා බලන්න. ගස් කොළඹ් ආදි ස්වභාව ධරුමයට අයත් වස්තූ පථා රඳා පවත්නේ වික්තරා සීමාවන් තුළය. මධ්‍යම ප්‍රතිප්‍රාව උගෙන්වහ පාඩිම නම් අපද වික්තරා සීමාවක් තුළ කටයුතු කළ යුතු බවය. මිනිස් සමාජයක හෝ රාජ්‍යයක පැවැත්ම හා සුරක්ෂිත තාවය තහවුරු කර ගැනීමට නම් මධ්‍යම ප්‍රතිප්‍රාව පරුම ප්‍රතිශ්චාව කර ගත යුතුය.

සම්මා දිවිධි, සම්මා සංකීර්ණ, ආදේ අංග අවකින් සමන්විත මධ්‍යම ප්‍රතිපදාලන් සංකේතවත් වන්නේ මහිසාගේ ගුණ සම්පන්න බව (සිල) යහපත් සිටීමේ හැකියාව (සමාධි) හා යුතානුවන්ග (පසුදුසුදු) විබඳ අංගයන්ගෙන් හෙබි

මෙතිස් දැවියක අගය වරීනාකම කියා තිම කළ හැකිදී වියින් පරිපෝෂිත වූ මෙනිසාගෙන් හෝ මෙනිස් සමාජයකින් කිසි දැනක පිධාකාරී තත්ත්වයක් ඇති නොවේයි. බොද්ධ අර්ථ කථනය අනුව කියම බුද්ධීමතා හම් ගුණායෙන් සපිරි ප්‍රජාවන්හායි. ගුණ දහමින් පරිබාහිර වූ නුදු බුද්ධීමතා බුදු දහම අනුව රෝහිත කපටියෙයි. මීට ඒ දුෂ්චිකයෙයි. අද සමාජට විපත්තිය වී ඇත්තේ ගුණ තීන විඛුදු බුද්ධීමතුන්ගෙන් ලෝකය පිරි ගොස් ඇති බැවිනි.

මධ්‍යම ප්‍රතිපදාවේ මුල්ක හරය ගුණවතුන් බිජි කිරීමයි. හදවතේන් මොළයේත් උපරිම දියුණුව සලසා ගත් බුද්ධීමතා රටට ලෝකයට ආශිර්වාදයෙයි. දායාවෙන් කරුණාවෙන් පිරුණු බුද්ධීමතුන්ගේ තීරණ, නිගමන, සම්මුති බහු ජන තීත පිනිස (බහු ජන හිතාය බහුජන සුඩාය, බහු ජනේ ජනස්ස අත්ථාය හිතාය සුඩාය) වනු මිස එළඹිය ලාභය පිනිස නොවේ. විඛුදින් ලොවට සෙතක් ගාන්තියක් උදා කරගනු පිනිස මෙනිසාගේ ගුණ තුවනා දෙකෙහිම දියුණුව නොවලා ලබා දෙන මධ්‍යම ප්‍රතිපදාව බුදු දහමින් නිරදේශ කර ඇත. සම්ග්‍රා නොර මාවිවදුර (සම්ඟ වන්න, ව්‍යුද විවාද ඇති කර නොගන්න) අද වන් පොගේ දැනක මේ සනාථන දහම කෙරෙහි ඇවධානය යොමු කරන්න.

බඩ සැමට සම්මා සම්බුදු සරණයි !